

Siyapatha Finance PLC

PUBLICATION OF FINANCIAL STATEMENTS IN TERMS OF SECTION 29(5) OF FINANCE BUSINESS ACT NO. 42 OF 2011

Key Financial Data for the six months ended 30 June

In Rupees Thousands

	Current Period		Previous Period	
	From 01.01.2024 to 30.06.2024 (Un Audited)	As a % of Interest Income	From 01.01.2023 to 30.06.2023 (Un Audited)	As a % of Interest Income
Interest Income	4,853,122	100.0%	4,890,249	100.0%
Less: Interest Expenses	2,775,117	57.2%	3,667,588	75.0%
Net Interest Income	2,078,005	42.8%	1,222,661	25.0%
Less:				
Other Income	646,494	13.3%	366,740	7.5%
Gains/(Losses) from Trading Activities	-	0.0%	-	0.0%
Operating Expenses (Excluding Impairment)	1,514,563	31.2%	1,104,889	22.6%
Impairment	(5,087)	-0.1%	(37,118)	-0.8%
Profit Before Tax	1,215,023	25.0%	521,630	10.7%
Less: Taxes	702,383	14.5%	344,379	7.0%
Profit After Tax	512,640	10.6%	177,251	3.6%

Key Financial Data as at

In Rupees Thousands

	30-Jun-2024 (Un Audited)	As a % of Total Assets	30-Jun-2023 (Un Audited)	As a % of Total Assets
Assets				
Cash and Bank Balance	353,470	0.6%	964,591	2.0%
Due from Related Parties	-	0.0%	1,103	0.0%
Loans(Excluding Due from Related Parties)	51,776,713	92.2%	42,374,183	89.5%
Investment in Equity	56	0.0%	56	0.0%
Property, Plant & Equipment	2,467,946	4.4%	2,480,076	5.2%
Other Assets	1,585,081	2.8%	1,529,944	3.2%
Total Assets	56,183,266	100.0%	47,349,953	100.0%
Liabilities				
Due to Banks	6,109,994	10.9%	4,252,584	9.0%
Due to Related Parties	4,219,802	7.5%	4,363,428	9.2%
Deposits from Customers	27,217,041	48.4%	22,902,214	48.4%
Other Borrowings	7,644,127	13.6%	6,884,638	14.5%
Other Liabilities	3,233,985	5.8%	2,236,622	4.7%
Total Liabilities	48,424,949	86.2%	40,639,486	85.8%
Equity				
Stated Capital	2,872,846	5.1%	2,866,877	6.1%
Statutory Reserve Fund	314,000	0.6%	278,000	0.6%
Retained Earnings	4,417,176	7.9%	3,411,295	7.2%
Other Reserves	154,295	0.3%	154,295	0.3%
Total Equity	7,758,317	13.8%	6,710,467	14.2%
Total Liabilities and Equity	56,183,266	100.0%	47,349,953	100.0%
Net Assets Value Per Share (Rs.)	77.26		66.88	

Selected Key Performance Indicators

Item	30-Jun-2024		30-Jun-2023	
	Required	Actual	Required	Actual
Regulatory Capital Adequacy (%)				
Tier 1 Capital Adequacy Ratio	8.50%	16.43%	8.50%	15.18%
Total Capital Adequacy Ratio	12.50%	19.42%	12.50%	19.80%
Capital Funds to Deposit Liabilities Ratio	10.00%	37.97%	10.00%	42.50%
Quality of Loan Portfolio (%)				
Gross Stage 3 Loans Ratio		15.03%		22.78%
Net Stage 3 Loans Ratio		8.56%		15.89%
Net Stage 3 Loans to Core Capital Ratio		52.96%		97.61%
Stage 3 Impairment Coverage Ratio		43.04%		30.22%
Total Impairment Coverage Ratio		8.74%		9.50%
Profitability (%)				
Net Interest Margin		7.44%		5.21%
Return on Assets		4.35%		2.22%
Return on Equity		13.29%		5.33%
Cost to Income Ratio		55.59%		69.52%
Liquidity (%)				
Available Liquid Assets to Required Liquid Assets (Minimum 100%)		372.13%		282.14%
Liquid Assets to External Funds		27.78%		19.89%
Memorandum Information				
Number of Branches		49		44
External Credit Rating (Fitch Ratings)		BBB+(lka) /Stable		BBB+(lka) /RWN

The Company has not had any regulatory penalties or regulatory restrictions on deposits, borrowings and lending during 2024 & 2023.

CERTIFICATION:

We, the undersigned, being the Managing Director, the Chief Financial Officer and the Head of Compliance of Siyapatha Finance PLC certify jointly that ;

- (a) the above statements have been prepared in compliance with the format and definitions prescribed by the Central Bank of Sri Lanka(CBSL);
- (b) the information contained in these statements have been extracted from the unaudited Financial Statements of Siyapatha Finance PLC unless indicated as audited.

(Sgd)
Ananda Seneviratne
Managing Director
29 July 2024

(Sgd)
Ruwan Wanniarachchi
Chief Financial Officer
29 July 2024

(Sgd)
Mahika Rajakaruna
Head of Compliance
29 July 2024

Siyapatha Tower, 111, Dudley Senanayake Mawatha, Colombo 08.
T.P. : 0117 605 605 Fax: 0117 605 606 Email: info@siyapatha.lk
Company Registration No. PB 917 PQ
Incorporated date : 3rd March 2005

Fitch rating: BBB+(lka)/stable



සියපත ෆිනෑන්ස්
சியபத பிணான்ஸ்
Siyapatha Finance

(Finance Company of Sampath Bank Group)

Licensed by the Monetary Board of the Central Bank of Sri Lanka, in terms of Finance Business Act No.42 of 2011.

Explanations/Glossary

Capital Adequacy ratios	Indicates the ability of the financial institution to absorb losses without affecting depositors and creditors. This ratio is computed by dividing capital by risk weighted assets as specified by the Direction, and high ratio indicates better loss absorption capacity.
Stage 3 Impairment Coverage Ratio	Indicates the level of loss allowance for stage 3 loans and advances .
Total Impairment Coverage Ratio	Indicates the level of total loss allowance for total loans and advances .
Net Interest Margin	Indicates profitability of the core business operation of the financial institution. i.e. granting loans and advances and accepting deposits.
Cost to income ratio	Represents operating expense, excluding impairment charges on loans and advances as a percentage of net revenue (net interest income and other income). Lower ratio will resultant in higher profitability.
Liquid Assets	A liquid asset is an asset that can easily be converted into cash.
Cap	Maximum limit imposed by the CBSL.
Downsizing	Gradual reduction of the business operation imposed by the CBSL.
Freezing	An order of CBSL that is in place preventing further transactions of the Company.
Tier 1 Capital	Represents permanent shareholder equity and reserves.
Total Capital	Represents Tier 1 and supplementary capital including instruments with characteristics of equity and debt, revaluation gains, impairment allowances.
Risk Weighted Assets	Sum of on-balance sheet risk weighted assets and the total credit equivalent of risk weighted off-balance sheet assets.
Tier 1 Capital ratio	Tier 1 capital as a percentage of risk weighted assets.
Total Capital ratio	Total capital as a percentage of risk weighted assets.
Capital Funds	Paid up capital, permanent free reserves and any other securities approved by the CBSL.
Non-Performing Loan	A loan in which the borrower has defaulted and hasn't made scheduled payments of principal or and / interest as per the stipulated guidelines issued by CBSL.
Net Interest Margin	Annualized net interest income (interest income less interest expenses) as a percentage of total net assets (as at end of period).
Return on Assets	Annualized profit before tax as a percentage of total net assets (as at end of period).
Return on Equity	Annualized profit after tax as a percentage of total capital (as at end of period).
External Funds	Includes only deposits and borrowings.

සියපත ආර්ථික විවරණ

2011 අංක 42 මූල්‍ය ව්‍යාපාර පනතෙහි 29(5) වගන්තියට අනුකූලව මූල්‍ය ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීම

ප්‍රති 30 න් අවසන්වූ මාස හය සඳහා ප්‍රධාන මූල්‍ය දත්ත			ශ්‍රී ලංකා රුපියල් දහස් වලින්	
	වර්තමාන කාලපරිච්ඡේදය		පසුගිය කාලපරිච්ඡේදය	
	01.01.2024 සිට 30.06.2024 දක්වා (විගණනය නොකළ)	පොලී ආදායමට % ලෙස	01.01.2023 සිට 30.06.2023 දක්වා (විගණනය නොකළ)	පොලී ආදායමට % ලෙස
පොලී ආදායම	4,853,122	100.0%	4,890,249	100.0%
පොලී වියදම	2,775,117	57.2%	3,667,588	75.0%
ශුද්ධ පොලී ආදායම	2,078,005	42.8%	1,222,661	25.0%
වෙනත් ආදායම්	646,494	13.3%	366,740	7.5%
වෙළඳ කටයුතු වලින් ලද ලාභය / (අලාභය)	-	0.0%	-	0.0%
මෙහෙයුම් වියදම් (හානිකරණ රහිත)	1,514,563	31.2%	1,104,889	22.6%
හානිකරණය	(5,087)	-0.1%	(37,118)	-0.8%
බදු පෙර ලාභය	1,215,023	25.0%	521,630	10.7%
බදු	702,383	14.5%	344,379	7.0%
බදු පසු ලාභය	512,640	10.6%	177,251	3.6%

ප්‍රති 30 දිනට ප්‍රධාන මූල්‍ය දත්ත			ශ්‍රී ලංකා රුපියල් දහස් වලින්	
	2024 ප්‍රති 30 දිනට (විගණනය නොකළ)	මුළු වත්කම්වලට % ලෙස	2023 ප්‍රති 30 දිනට (විගණනය නොකළ)	මුළු වත්කම්වලට % ලෙස
වත්කම්				
මුදල් සහ බැංකු ශේෂ	353,470	0.6%	964,591	2.0%
සම්බන්ධිත පාර්ශවයන්ගෙන් ලැබිය යුතු	-	0.0%	1,103	0.0%
ණය (සම්බන්ධිත පාර්ශවයන්ගෙන් ලැබිය යුතු ණය හැර)	51,776,713	92.2%	42,374,183	89.5%
හිමිකම් ප්‍රාග්ධන ආයෝජන	56	0.0%	56	0.0%
දේපල, පිරිසහ හා උපකරණ	2,467,946	4.4%	2,480,076	5.2%
වෙනත් වත්කම්	1,585,081	2.8%	1,529,944	3.2%
මුළු වත්කම්	56,183,266	100.0%	47,349,953	100.0%
වගකීම්				
බැංකුවලට ගෙවිය යුතු	6,109,994	10.9%	4,252,584	9.0%
සම්බන්ධිත පාර්ශවයන්ට ගෙවිය යුතු	4,219,802	7.5%	4,363,428	9.2%
ගනුදෙනුකරුවන්ගේ තැන්පතු	27,217,041	48.4%	22,902,214	48.4%
වෙනත් ණය ගැනීම්	7,644,127	13.6%	6,884,638	14.5%
වෙනත් බැරකම්	3,233,985	5.8%	2,236,622	4.7%
මුළු වගකීම්	48,424,949	86.2%	40,639,486	85.8%
හිමිකම්				
ප්‍රකාශිත ප්‍රාග්ධනය	2,872,846	5.1%	2,866,877	6.1%
ව්‍යාපෘතිවලට සංචිත අරමුදල	314,000	0.6%	278,000	0.6%
රඳවාගත් ඉපයුම්	4,417,176	7.9%	3,411,295	7.2%
වෙනත් සංචිත	154,295	0.3%	154,295	0.3%
මුළු හිමිකම්	7,758,317	13.8%	6,710,467	14.2%
මුළු වගකීම් හා හිමිකම්	56,183,266	100.0%	47,349,953	100.0%
කොටසකට ශුද්ධ වත්කම් (රු.)	77.26		66.88	

තෝරාගත් ප්‍රධාන කාර්ය සාධන දර්ශක				
අයිතම	2024 ප්‍රති 30 දිනට		2023 ප්‍රති 30 දිනට	
	අවශ්‍ය	තර්ජ	අවශ්‍ය	තර්ජ
නියාමන ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය (%)				
1 වන ස්ථරයේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය	8.50%	16.43%	8.50%	15.18%
මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය	12.50%	19.42%	12.50%	19.80%
අරමුදල් ප්‍රාග්ධනයට තැන්පතු වගකීම් අනුපාතය	10.00%	37.97%	10.00%	42.50%
ණය කළඹේ ගුණාත්මකතාවය (%)				
දළ අදියර 3 ණය අනුපාතය		15.03%		22.78%
ශුද්ධ අදියර 3 ණය අනුපාතය		8.56%		15.89%
ශුද්ධ අදියර 3 ණයට මූලික ප්‍රාග්ධන අනුපාතය		52.96%		97.61%
අදියර 3 අපහායන ආවරණ අනුපාතය		43.04%		30.22%
මුළු අපහායන ආවරණ අනුපාතය		8.74%		9.50%
ලාභදායීත්වය (%)				
ශුද්ධ පොලී ආන්තිකය		7.44%		5.21%
වත්කම් මත ප්‍රතිලාභ		4.35%		2.22%
හිමිකම් මත ප්‍රතිලාභ		13.29%		5.33%
ආදායම් මත පිරිවැය අනුපාතය		55.59%		69.52%
ද්‍රවශීලතාවය (%)				
පවතින ද්‍රවශීල වත්කම්වලට ද්‍රවශීල වත්කම් අවශ්‍යතා අනුපාතය (අවම වශයෙන් 100%)		372.13%		282.14%
ද්‍රවශීල වත්කම්වලට බාහිර අරමුදල් අනුපාතය		27.78%		19.89%
නාමික තොරතුරු				
ශාඛා ගණන		49		44
බාහිර ණය ශ්‍රේණිය (ගිවි ශ්‍රේණිගත කිරීම්)		BBB+(lka)/Stable		BBB+(lka)/RWN

2024 සහ 2023 කාලය තුළ තැන්පතු, ණය ගැනීම් සහ ණය දීම සම්බන්ධයෙන් සමාගමට නියාමන සීමාවන් නොමැත.

සහතික කිරීම

සියපත ආර්ථික විවරණය හි කළමනාකාර අධ්‍යක්ෂක, ප්‍රධාන මූල්‍ය නිලධාරී සහ අනුකූලතා ප්‍රධානී වන අප විසින් සාමූහිකව පහතින් සහතික කර ඇති පරිදි,

(අ) ඉහත ප්‍රකාශයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති ආකෘතියට හා අර්ථ දැක්වීම් වලට අනුකූලව සකස් කර ඇත;

(ආ) සියපත ආර්ථික විවරණය විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශනවල අන්තර්ගත තොරතුරු විගණනය කළ තොරතුරු ලෙස සඳහන් නොවන්නේ නම් විගණනය නොකළ තොරතුරු ලෙස සලකනු ලැබේ.

(අත්සන් කළේ)
ආනන්ද සෙනෙවිරත්න
කළමනාකාර අධ්‍යක්ෂක
2024 ජූලි 29

(අත්සන් කළේ)
රුවන් වත්තිආරච්චි
ප්‍රධාන මූල්‍ය නිලධාරී
2024 ජූලි 29

(අත්සන් කළේ)
මහිකා රාජකරුණා
අනුකූලතා ප්‍රධානී
2024 ජූලි 29

සියපත වවර, නො. 111, බඩ්ලි සේනානායක මාවත, කොළඹ 8.
දුරකථන: 0117 605 605 ෆැක්ස්: 0117 605 606 ඊමේල්: info@siyapatha.lk
සමාගම් ලිපිපදිංචි අංකය. PB 917 PQ
සංස්ථාපිත දිනය - 2005 මාර්තු 3

ගිවි ශ්‍රේණිගත කිරීම: BBB+(lka)/Stable

2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍ර ලබා ඇත.



සියපත ආර්ථික
ආයුධ පිට්‍රාණ්ණ
Siyapatha Finance

(Finance Company of Sampath Bank Group)

පැහැදිලි කිරීම්/වචනාවලිය

ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතා අනුපාත	මෙමගින් තැන්පතුකරුවන්ට සහ ණය හිමියන්ට බලපෑමක් නොමැතිව අලාභ අවශෝෂණය කර ගැනීමට මූල්‍ය ආයතනයට ඇති හැකියාව පෙන්නුම් කරයි. මෙම අනුපාතය ගණනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති විධානයේ නියම කර ඇති පරිදි ප්‍රාග්ධනය, අවදානම් මත බර තැබූ වත්කම් වලින් බෙදීමෙනි. ආයතනයේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා අනුපාත ඉහළ අගයක් දරයි නම්, එම ආයතනයේ පාඩු දැරීමේ හැකියාව ඉහළ බව මෙමගින් පෙන්නුම් කරයි.
අක්‍රීය ණය අනුපාතය	මූල්‍ය ආයතනයේ සමස්ත ණය කළඹෙහි ඇතුළත්ව ඇති නොගෙවූ ණය සහ අත්තිකාරම්වල අනුපාතය පෙන්නුම් කරයි. මෙම අනුපාතය ඉහළ අගයක් පැවතීමෙන් වත්කම්වල පවතින දුර්වලතාවය සහ ඉහළ ණය අවදානම පෙන්නුම් කරයි.
වෙන්කිරීම් ආවරණ අනුපාතය	තැවත ගෙවීමේ ගැටලු පවතින ණය සහ අත්තිකාරම් ආවරණය කිරීම සඳහා ආයතනය මගින් සිදු කර ඇති වෙන්කිරීම් වල ප්‍රමාණාත්මකතාවය මෙමගින් නිරූපණය කරයි. මෙම අනුපාතයේ සහ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතා අනුපාතයේ ඉහළ අගයන් පැවතීම යනු මූල්‍ය ආයතනයට ණය අලාභ ද ඇතුළුව අනාගතයේ දී සිදුවන ණය පාඩුවලට වඩාත් හොඳින් ඔරොත්තු දිය හැකි බවයි.
ශුද්ධ පොලී ආන්තිකය	මූල්‍ය ආයතනයේ මූලික ව්‍යාපාර මෙහෙයුම් වල ලාභදායීත්වය මෙමගින් පෙන්නුම් කරයි. එනම් ණය සහ අත්තිකාරම් ලබාදීම සහ තැන්පතු බාරගැනීම
ආදායම් මත පිරිවැය අනුපාතය	භානිකරණ ගාස්තු රහිත මෙහෙයුම් වියදම, ශුද්ධ ආදායමේ (ශුද්ධ පොලී ආදායම සහ වෙනත් ආදායම්) ප්‍රතිශතයක් ලෙස. මෙම අනුපාතය අඩු අගයක් පැවතීම ඉහළ ලාභදායීත්වයකට හේතු වේ.
ද්‍රවශීල වත්කම්	ද්‍රවශීල වත්කම් යනු කෙටි කාල සීමාවකදී පහසුවෙන් මුදල් බවට පරිවර්තනය කළ හැකි වත්කම් වේ.
සීමාවන්	ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද උපරිම සීමාවන් වේ.
අඩු කිරීම්	ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද විධානවලට අනුකූලව අදාළ ව්‍යාපාර මෙහෙයුම් අඩු කිරීම.
අත්හිටුවීම්	ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝග මත මුදල් සමාගමේ අදාළ ගනුදෙනු අත්හිටුවීම
පළමු ස්ථරයේ ප්‍රාග්ධනය	කොටස් හිමියන්ගේ ස්ථිර කොටස් සහ ස්ථිර සංචිත මෙමගින් නිරූපණය කරයි
සමස්ත ප්‍රාග්ධනය	පළමු ස්ථරයේ ප්‍රාග්ධනය සහ අතිරේක ප්‍රාග්ධනය (හිමිකම් ප්‍රාග්ධනය සහ ණයවල විවිධ ස්වරූපයන් සහිත උපකරණ, ප්‍රත්‍යාගණනය ලාභ, භානිකරණ දීමනා වැනි අතිරේක ප්‍රාග්ධනයට ඇතුළත් වේ.
අවදානම් මත බර තැබූ වත්කම්	ශේෂ පත්‍රයේ සඳහන් අවදානම් මත බර තැබූ වත්කම් සහ මුළු ණය කළඹට සමාන අවදානම් මත බර තැබූ ශේෂ පත්‍රයෙන් පරිබාහිර වත්කම් යන ද්විත්වයේ එකතුව වේ.

පළමු ස්ථර ප්‍රාග්ධන අනුපාතය	පළමු ස්ථර ප්‍රාග්ධනය, අවදානම් මත බර තැබූ වත්කම් වල ප්‍රතිශතයක් ලෙස නිරූපණය කිරීම
සමස්ත ප්‍රාග්ධන අනුපාතය	සමස්ත ප්‍රාග්ධනය, අවදානම් මත බර තැබූ වත්කම් වල ප්‍රතිශතයක් ලෙස නිරූපණය කිරීම
අරමුදල් ප්‍රාග්ධනය	ගෙවන ලද ප්‍රාග්ධනය, ස්ථිර නිදහස් සංචිත සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද වෙනත් සුරැකුම්පත්
අක්‍රීය ණය	ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට අනුකූලව ණයගැතියා විසින් ගිවිසුම් ගත පරිදි වාරිකයන්හි මුල් ප්‍රාග්ධනය හෝ සහ /පොළිය නියමිත පරිදි ගෙවා නොමැතිව පැහැර හැර ඇති ණය මුදලකි.
ශුද්ධ පොලී ආන්තිකය	ඇස්තමේන්තුගත වාර්ෂික ශුද්ධ පොලී ආදායම (පොලී ආදායමෙන් පොලී වියදම අඩු කිරීමෙන් පසු) මුළු ශුද්ධ වත්කම් හි ප්‍රතිශතයක් ලෙස දැක්වේ. (කාල සීමාව අවසානයේ)
වත්කම් මත ප්‍රතිලාභ	බදුවලට පෙර ඇස්තමේන්තුගත වාර්ෂික ලාභය මුළු ශුද්ධ වත්කම්වල ප්‍රතිශතයක් ලෙස නිරූපණය වේ. (කාල සීමාව අවසානයේ)
හිමිකම් මත ප්‍රතිලාභ	බදු පසු ඇස්තමේන්තුගත වාර්ෂික ලාභය මුළු ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් ලෙස (කාල සීමාව අවසානයේ) නිරූපණය වේ
බාහිර අරමුදල්	තැන්පතු සහ ණය ගැනීම් පමණක් අන්තර්ගත වේ.

சியபத பினான்ஸ் பீஎல்சீ

2011 ஆம் ஆண்டின் நிதி வணிகச் சட்ட இல.42 இன் பிரிவு 29 (5) இன் அடிப்படையில் நிதிநிலை அறிக்கைகளை வெளியிடுதல்

ஜூன் 30இல் முடிவடைந்த ஆறு மாத காலப்பகுதிக்கான முக்கிய நிதியியல் தரவுகள்				
ரூபா ஆயிரங்களில்				
	நடைமுறை காலம்		முன்னைய காலம்	
	01.01.2024 இலிருந்து 30.06.2024 வரை (கணக்காய்வு செய்யப்படாதது)	வட்டி வருமானத்தின் % ஆக	01.01.2023 இலிருந்து 30.06.2023 வரை (கணக்காய்வு செய்யப்படாதது)	வட்டி வருமானத்தின் % ஆக
வட்டி வருமானம்	4,853,122	100.0%	4,890,249	100.0%
கழி: வட்டிச் செலவு	2,775,117	57.2%	3,667,588	75.0%
தேறிய வட்டி வருமானம்	2,078,005	42.8%	1,222,661	25.0%
கழி:				
ஏனைய வருமானம்	646,494	13.3%	366,740	7.5%
வர்த்தகப்படுத்தல் நடவடிக்கைகளிலிருந்தான இலாபம்/(நட்டம்)	-	0.0%	-	0.0%
தொழிற்பாட்டு செலவினங்கள் (பெறுமதி இழப்பு நீங்கலாக)	1,514,563	31.2%	1,104,889	22.6%
பெறுமதி இழப்பு	(5,087)	-0.1%	(37,118)	-0.8%
வரிக்கு முன்னரான இலாபம்	1,215,023	25.0%	521,630	10.7%
கழி: வரிகள்	702,383	14.5%	344,379	7.0%
வரிக்குப் பின்னரான இலாபம்	512,640	10.6%	177,251	3.6%

உள்ளவாறான முக்கிய நிதியியல் தரவுகள்	
In Rupees Thousands	

	30-ஜூன்-2024 (கணக்காய்வு செய்யப்படாதது)	மொத்த சொத்துக்களின் % ஆக	30-ஜூன்-2023 (கணக்காய்வு செய்யப்படாதது)	மொத்த சொத்துக்களின் % ஆக
சொத்துக்கள்				
காசு மற்றும் வங்கி மீதிகள்	353,470	0.6%	964,591	2.0%
தொடர்பான தரப்பினரிடமிருந்து வர வேண்டியவை	-	0.0%	1,103	0.0%
கடன்கள் (தொடர்பான தரப்பினரிருந்து வரவேண்டியவை நீங்கலாக)	51,776,713	92.2%	42,374,183	89.5%
பங்குரிமை மூலதனத்திலுள்ள முதலீடுகள்	56	0.0%	56	0.0%
சொத்துக்கள், பொறிகள் மற்றும் சாதனங்கள்	2,467,946	4.4%	2,480,076	5.2%
ஏனைய சொத்துக்கள்	1,585,081	2.8%	1,529,944	3.2%
மொத்தச் சொத்துக்கள்	56,183,266	100.0%	47,349,953	100.0%
பொறுப்புக்கள்				
வங்கிகளுக்கு செலுத்தவேண்டியவை	6,109,994	10.9%	4,252,584	9.0%
தொடர்பான தரப்பினருக்கு செலுத்தவேண்டியவை	4,219,802	7.5%	4,363,428	9.2%
வாடிக்கையாளர்களிடமிருந்தான வைப்புக்கள்	27,217,041	48.4%	22,902,214	48.4%
ஏனைய கடன்பாடுகள்	7,644,127	13.6%	6,884,638	14.5%
ஏனைய பொறுப்புக்கள்	3,233,985	5.8%	2,236,622	4.7%
மொத்தப் பொறுப்புக்கள்	48,424,949	86.2%	40,639,486	85.8%
பங்குரிமை மூலதனம்				
கூறப்பட்ட மூலதனம்	2,872,846	5.1%	2,866,877	6.1%
நியதி ஒதுக்கு நிதியம்	314,000	0.6%	278,000	0.6%
பிடித்துவைக்கப்பட்ட வருவாய்கள்	4,417,176	7.9%	3,411,295	7.2%
ஏனைய ஒதுக்குகள்	154,295	0.3%	154,295	0.3%
மொத்த பங்குரிமை மூலதனம்	7,758,317	13.8%	6,710,467	14.2%
மொத்தப் பொறுப்புக்கள் மற்றும் உரிமைப் பங்கு	56,183,266	100.0%	47,349,953	100.0%
பங்கொன்றிற்கான தேறிய சொத்துப் பெறுமதி (ரூ.)	77.26		66.88	

வீடயம்	30-ஜூன்-2024		30-ஜூன்-2023	
	தேவையானது	உண்மை	தேவையானது	உண்மை
ஒழுங்குமுறைப்படுத்தல் மூலதனப் போதுமை (%)				
அடுக்கு 1 மூலதன போதுமை விகிதம்	8.50%	16.43%	8.50%	15.18%
மொத்த மூலதன போதுமை விகிதம்	12.50%	19.42%	12.50%	19.80%
வைப்பு பொறுப்புக்களுக்கான மூலதன நிதிய விகிதம்	10.00%	37.97%	10.00%	42.50%
கடன் சொத்துப்பட்டியலின் தரம் (%)				
மொத்த நிலை 3 கடன் விகிதம்		15.03%		22.78%
நிகர நிலை 3 கடன் விகிதம்		8.56%		15.89%
மைய மூலதன விகிதத்திற்கான மொத்த நிலை 3 கடன்கள்		52.96%		97.61%
நிலை 3 குறைபாடு பாதுகாப்பு விகிதம்		43.04%		30.22%
மொத்த குறைபாடு பாதுகாப்பு விகிதம்		8.74%		9.50%
இலாபத்தன்மை (%)				
தேறிய வட்டி இலாபம்		7.44%		5.21%
சொத்துக்கள் மீதான வருவாய்		4.35%		2.22%
பங்குரிமை மூலதனம் மீதான வருவாய்		13.29%		5.33%
வருமானத்திற்கான செலவு விகிதம்		55.59%		69.52%
திரவத்தன்மை (%)				
தேவையான திரவச் சொத்துகளுக்கான கிடைக்கத்தக்க திரவச் சொத்து (குறைந்தபட்சம் 100%)		372.13%		282.14%
வெளிவாரி நிதியத்திற்கான திரவச் சொத்துக்கள்		27.78%		19.89%
விஞ்ஞாபனத் தகவல்கள்				
கிளைகளின் எண்ணிக்கை		49		44
வெளிவாரி கொடுகடன் தரமிடல் (Fitch தரப்படுத்தல்)		BBB+(lka) /Stable		BBB+(lka) /RWN

2024 மற்றும் 2023 ஆம் ஆண்டுகளில் வைப்பிடுதல், கடன் வாங்குதல் மற்றும் கடன் வழங்குவதில் நிறுவனம் எந்தவிதமான ஒழுங்குமுறை கட்டுப்பாடுகளையோ அல்லது ஒழுங்குமுறை அபராதங்களையோ கொண்டிருக்கவில்லை.

உறுதிப்படுத்தல்:

கீழே கையொப்பமிட்ட சியபத பினான்ஸ் பீஎல்சீயின் முகாமைப் பணிப்பாளர், நிதித்தலைவர் மற்றும் இணக்கத்தலைவர் ஆகிய நாங்கள் கூட்டாக பின்வருவனவற்றை உறுதிப்படுத்துகின்றோம்:

(அ) மேற்குறிப்பிட்ட கூற்றுகள் இலங்கை மத்திய வங்கியினால் பரிந்துரைக்கப்பட்ட படிவம் மற்றும் வரைவிலக்கணங்களுடன் இணங்கிச் செல்லும் விதத்தில் தயாரிக்கப்பட்டுள்ளன;

(ஆ) இக்கூற்றுக்களில் அடங்கியுள்ள தகவல்கள் கணக்காய்வு செய்யப்பட்டவை எனக் குறிப்பிடப்பட்டிருந்தாலொழிய, சியபத பினான்ஸ் பீஎல்சீயின் கணக்காய்வு செய்யப்படாத நிதியியல் கூற்றுக்களிலிருந்து பிரித்தெடுக்கப்பட்டவையாகும்.

(ஓப்பம்) ஆனந்த செனவிரத்தன முகாமைப் பணிப்பாளர் 29 ஜூலை 2024	(ஓப்பம்) ருவன் வண்ணிஆரச்சி நிதித்தலைவர் 29 ஜூலை 2024	(ஓப்பம்) மஹிகா ராஜகருணா இணக்கத்தலைவர் 29 ஜூலை 2024
---	---	---

சியபத டவர், இல. 111, டட்லி சேனாநாயக்க மாவுத்தை, கொழும்பு 8.

தொலைபேசி: 0117 605 605 பெக்ஸ்: 0117 605 606 இமெயில்: info@siyapatha.lk

கம்பனிப் பதிவு இல. PB 917 PQ
கூட்டினைக்கப்பட்ட திகதி: 3 மார்ச் 2005

2011ஆம் ஆண்டின் 42ஆம் இலக்க நிதி வர்த்தகச் சட்டத்திற்கமைய இலங்கை மத்திய வங்கியின் நாயைச் சபையினால் அங்கீகரிக்கப்பட்டது

பிச் தரப்படுத்தல் : BBB+(lka)/stable



සියපත ෆිනෑන්ස්
சியபத பினான்ஸ்
Siyapatha Finance

(Finance Company of Sampath Bank Group)

விளக்கங்கள்/ சொற்றொகுதி

மூலதன போதுமை விகிதம்	வைப்பாளர்களையும் கடன் வழங்கியோரையும் பாதிக்காமல் இழப்புக்களை நிதியியல் நிறுவனங்கள் ஈர்த்துக்கொள்வதற்கான இயலாற்றலை எடுத்துக் காட்டுகின்றது. இவ்விகிதமானது பணிப்புரையில் குறித்துரைக்கப்பட்டவாறு, இடர்நேர்வு நிறையேற்றப்பட்ட சொத்துக்களினால் மூலதனத்தினை வகுப்பதன் மூலம் கணிக்கப்படுவதுடன் உயர்ந்த விகிதம் இழப்புக்களை சிறந்த முறையில் ஈர்த்துக் கொள்ளும் இயலாவினை எடுத்துக்காட்டுகின்றது.
செயற்படாக் கடன்களின் விகிதம்	நிதியியல் நிறுவனங்களின் மொத்தக் கடன் சொத்துப்பட்டியலில் உள்ளடக்கப்பட்டுள்ள செலுத்தப்படாத கடன்கள் மற்றும் முற்பணங்களின் மட்டத்தினை எடுத்துக் காட்டுகிறது. உயர்ந்த விகிதம் மோசமான சொத்துக்களின் தரத்தினையும் உயர்ந்த கொடுகடன் இடர்நேர்வுகளையும் எடுத்துக்காட்டுகின்றது.
ஒதுக்கு பாதுகாப்பு விகிதம்	பிரச்சனைகளுக்குரிய கடன்களையும் முற்பணங்களையும் உள்ளடக்கத்தக்க விதத்தில் ஒதுக்குகள் போதுமான மட்டத்தில் இருப்பதனை எடுத்துக்காட்டுகிறது. உயர் மூலதன போதுமை விகிதத்துடன் கூடிய உயர்விகிதம் என்பது கடன் இழப்பு ஒதுக்குகளுக்கு அப்பால் எதிர்பாராமல் ஏற்படும் இழப்புக்கள் உட்பட எதிர்கால கொடுகடன் இழப்புக்களைச் சிறந்த முறையில் எதிர்த்து நிற்கக்கூடிய நிதியியல் நிறுவனமொன்று எனப் பொருள்படும்.
தேறிய வட்டி இலாபம்	நிதியியல் நிறுவனத்தின் மைய வியாபாரத் தொழிற்பாடுகளின் இலாபத்தன்மையினை எடுத்துக்காட்டுகிறது. அதாவது கடன்கள் மற்றும் முற்பணங்களை வழங்குதல் மற்றும் வைப்புக்களை ஏற்றுக்கொள்ளல்.
வருமானத்திற்கான செலவு விகிதம்	தொழிற்பாட்டு செலவை பிரதிநிதித்துவப்படுத்துகிறது, தேறிய வருவாயின் சதவீதமொன்றாக கடன்கள் மற்றும் முற்பணங்கள் மீதான சேத இழப்பு அறவீடுகள் நீங்கலாக (தேறிய வட்டி வருமானம் மற்றும் ஏனைய வருமானம்) உயர்வான இலாபத்தன்மையில் குறைவான விகிதம் ஏற்படும்.
திரவச் சொத்துக்கள்	திரவச் சொத்து என்பது இலகுவாக காசாக மாற்றிக் கொள்ளக்கூடிய சொத்தொன்றாகும்.
உச்ச எல்லை	இலங்கை மத்திய வங்கியினால் விதிக்கப்பட்ட உச்ச எல்லை.
அளவினைக் குறைத்தல்	இலங்கை மத்திய வங்கியினால் விதிக்கப்பட்டவாறு வியாபாரத் தொழிற்பாடுகளைப் படிப்படியாகக் குறைத்தல்.
முடக்குதல்	கம்பனியின் மேலும் இடம்பெறக்கூடிய கொடுக்கல்வாங்கல்களை தடை செய்வதற்காக நடைமுறைக்கிடப்படுகின்ற மத்திய வங்கியின் கட்டளையொன்று.
அடுக்கு 1 மூலதனம்	நிரந்தரமான பங்குடமையாளர் பங்குரிமை மூலதன ஒதுக்குகளை எடுத்துக்காட்டுகிறது.

மொத்த மூலதனம்	அடுக்கு 1 இனையும் பங்குரிமை மூலதனம் மற்றும் படுகடன் பண்புகளுடன் கூடிய சாதனங்கள் மீள்மதிப்பீட்டு இலாபம், பெறுமதி இழப்புப் படிகள் என்பனவற்றை உள்ளடக்கிய துணை நிரப்பு மூலதனத்தினையும் பிரசன்னப்படுத்துகிறது.
இடர்நேர்வு நிறையேற்றப்பட்ட சொத்துக்கள்	ஐந்தொகையிலுள்ள இடர்நேர்வு நிறையேற்றப்பட்ட சொத்துக்கள் மற்றும் இடர்நேர்வு நிறையேற்றப்பட்ட ஐந்தொகைக்கு வெளியேயான சொத்துக்களுக்கு சமமான மொத்தக் கொடுகடன் என்பனவற்றின் கூட்டுத்தொகையாகும்.
அடுக்கு 1 மூலதன விகிதம்	இடர்நேர்வு நிறையேற்றப்பட்ட சொத்துக்களின் சதவீதமாக அடுக்கு 1 மூலதனம்.
மொத்த மூலதன விகிதம்	இடர்நேர்வு நிறையேற்றப்பட்ட சொத்துக்களின் சதவீதமாக மொத்த மூலதனம்.
மூலதன நிதியம்	இலங்கை மத்திய வங்கியினால் ஒப்புதலளிக்கப்பட்ட செலுத்தப்பட்ட மூலதனம், நிரந்தர கட்டற்ற ஒதுக்குகள் மற்றும் வேறு ஏதேனும் பிணையங்கள்.
செயற்படாக் கடன்கள்	கடன்பாட்டாளர் ஒருவர் செலுத்தத்தவறிய கடன் அத்துடன் இலங்கை மத்திய வங்கியினால் விடுக்கப்பட்ட குறித்துரைக்கப்பட்ட வழிகாட்டல்களின் படி முதல் அல்லது அத்துடன்/ வட்டியை அட்டவணையின் படி செலுத்தாமல் இருப்பது.
தேறிய வட்டி இலாபம்	மொத்தத் தேறிய சொத்துக்களின் சதவீதமாக (காலமுடிவில் உள்ளவாறு) ஆண்டு மயப்படுத்தப்பட்ட தேறிய வட்டி வருமானம் (வட்டிச் செலவுகளைக் கழித்த வட்டிவருமானம்) காலமுடிவில் உள்ளவாறு.
சொத்துக்களின் மீதான வருவாய்	மொத்த தேறிய சொத்துக்களின் சதவீதமாக ஆண்டு மயப்படுத்தப்பட்ட வரிக்கு முன்னரான இலாபம் (காலமுடிவில் உள்ளவாறு).
பங்குரிமை மூலதனம் மீதான வருவாய்	மொத்த மூலதனத்தின் சதவீதமாக ஆண்டு மயப்படுத்தப்பட்ட வரிக்குப்பின்னரான இலாபம் (காலமுடிவில் உள்ளவாறு).
வெளிவாரி நிதியம்	வைப்புக்கள் மற்றும் கடன்பாடுகளை மாத்திரம் உள்ளடக்குகிறது.